

ମହାରା ଶ୍ଵାତକୟ

වත්ද ආත්මාරථ පරාරථ සාධනයෙන් ලෝකාන්තමත් ගෞතමනම් අප බුදුරජානන් වහන්සේ එක්සමයෙක දෙවිරම්වෙහර වැට්ටිවසන සමයෙහි එක් මහනකු අරහයා මේ ජාතක ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාලුසේක. ඒ මහණකම බුදුන් කෙරෙන් කමටහන් ගෙණ කොසොල් දන්විවට ගොස් එක් පසල්ගමක් තිසා විසිය. ඒ ගම්වැසි මිනිස්සු ඒ හික්සුහට යාම රමට සැපැ තැන්හි හේතා ඉදිනා සෙනහුන් කරවාදී උපස්ථානකාලාභය. ඔහු වස්තිසූ පළමුවෙනි මස ඒ ගම ගින්නෙන් ආ ගියේය. වපුර බිජු පමණකුද නොවිය. එසින් ඒ ගම්වැස්සේ ඒ මහණට පිණී බොඡන් දෙන්ට නොහැකිවූ ඒ මහණද සැපැසේ සෙනස්නෙහි වසන්නේ සැපැද අහර නොලැබීමෙන් සතර මග සතරව්‍යයට පැමිණෙන්ට තොහැකිවිය. වස් තුන්මස ඉක්කීනි බුදුන් විදිනට ඩියාහ ඕහිට සරවඳුයන් වහන්සේ පිළිසදර කථාකාට කිමෙක්ද මහන අහරින් දුනෙකක් නැදුද. සෙනහුන් සැපදුයි විවාරා වදාලුසේක. ඒ මහණ ද එපවත් බුදුන්ට දන්විය. එකල්හි බුදුරජානන් වහන්සේ මහණ මහණුන් විසින් නම් සැපැ සෙනස්නාක් ඇතු ප්‍රත්‍යායෙහි ලොල්ව හැසිරීමිනැර ලද මේ කිසිවක් අනුහව කොට මහණ දම් පිරිය යුත්තෙය. පෙර තුවනැන්තේත් තිරිසන් යෝනියෙහි ඉඩිද තමා වසන රැක මල කළුහි එහි සුනු අනුහවකන්නාභුම ලෝහ සංචාරය හැර මිතුදෑම නොලැඳ අන්තැන්හි නොගොස් විසුවාභය. තෝ කවරහෙයකින් ආහාර ස්වල්පය රැස්සය සැපැ සෙනස්නහැර ආයෙහි දැයි වදාරා ඔවුන් විසින් ආරාධිත වූ සරවඳුයන් වහන්සේ ඉක්කත්ව් දක්වා වදාලුසේක.

හේ කෙසේද යත්

ඒක්සමයෙකුහි හිමවත දැඩිල්වනයක තොයෙක් ලක්ෂ ගණන් ගිරිව විභූහ්. එහි එක් හිරා රජේක් තමාවසන රුකු ගෙඩී ඇතිකළේ ගෙඩී අනුහව කොට ඒ නැතිකළේහි දළ සුඩුල අනුහවකාට ගනින් පැනවී අනික් රුකුකට තොගෙස් ඉතා අපිස්සතාස්වච්චන්නේය. ඔහුගේ අපිස්ස සතොගෙස් ගුණයෙන් ගකුහවන කම්පා විය. සක්මේද්වී රජ විමසනුයේ ගිරා රජ්ඡු දිවසින් දළ මහුගේ ගුණ විමසනු සඳහා තමාගේ ආනුහාවයෙන් දැඩිල් රුකු දිරවා අනුවෙලප් නැතිකළු පමණක් කෙලෙයා. ඒ තෙම උදින් යටින් කළ සිදුරෙන් වැහෙන සුනු පමණක් ඇතිව සිටියේ ඒ හිරාරජද ඒ සුනු අනු භවකාට ගගින් පැනවී අවුපුලියින් වන් දුක තොතකා දැඩිල් කුණුව මත්තෙහි උපන්නේය. ඒ දුටු සක්මේද්වීරජ ඔහුගේ උතුම් ගුණය දාක සුහු ලබා මිතු ගුණය කියවා වරයක්ද දැඩිල් රුකු අමා එලකාට එම්පි සිතා එක් හාසරාජවේයක් මවාගෙන එම හාසධෙනුව සුජාතානම් අසුර කනාහාවත් ඉදිරිකාට දැඩිල් වනයට ගෙස් ඒ මළ රුකට තුළුරු තෙනකින් ඒ හිරා රජඟු හා සම්ම කථා කරණුයේ එම්බා හිරා රජ්පුරුවෙනි මිතු හාවය තැපුනුරුක යම්කලුක මධුර එල ඇත්තෙන්ද එකල පක්ෂීය අත්තෙන් අත්තට පැන ඇවිද එල අනුහව කෙරෙයි. යම් කලෙක එල නැත්තෙන්ද එකලලේ නැතැයි දාන ඒ ඒ දියන්නා පුවෙති. පබල කළමික් මෙන් රත්තු මුඛතුවියක් ඇතිව වසනකල වෙනෙහි පළාවත් පැයමෙන් නිලදු පියාපත් ඇති එම්බා හිරා රජ්පුරුවෙනි කමක් නිසා තෙපි වනාහි හැසිරීම් යහපත, කුමට මෙහි නිරාහාරව ඉද මියවිද? කොප මෙම කුණුවේ තොහැර ඉදිනා කාරණය මට කියවයි කියේය. ඒ හිරාරාජ හාසයාට තමා කෙළෙහිදාන දන්නා බව හා එයින් ඒ රුකු තොහැරනා පරිදී කියන්නේ එම්බා හාසය යම් කෙශණක් යම් කෙශණකුන්ටය හඳු වුනම් තුවනැති මහතුන් ගුණ සිහිකරන්නාවූ ඔහු තමන්ගේ යහළවත් හෝගසම් පන්තියෙන් පිරිහුනත් ජීවිතාන්තය දක්වා සුව දුක්කි ඔවුන් තොහැරණහුමය මත් ඒ සන්ඩුරුශයන් අනුරෙන් එක්තර එකකම් එයින් මේ රුකු මට පුරි ව්‍යුහ හෙයින් ඇදාතිද වන්නේය. එක්ව බොහෝ කළක් පුරදු බැවින් මිතුද වන්නේය. එබැවින් මාගේ දිවියකීම නිසා පිරිහුනාවූ මේ රුකුකාණුව හැර අන් තෙනකට තොගෙම් එස්සාම ගුණධර්මයෙක් තොවයි කියේය. එකල සක් දෙවිරජවරයෙක් දෙනු කැමැත්තෙන් පස්ස පත්‍රය යානාවක් කොට අහස සවාරුණය කරන්නාවූ එම්බා හිරාරජ්පුරුවෙනි මිතුහාවය ස්තේනය ප්‍රකාශුව විශ්වාසය යන මේ ගුණ තුන යමෙක් කැමැත්තෙන් විනම් ඒ තුවනැත්තවුන් විසින් ප්‍රස්ංග කරණු ලබන්නේය. ඒ සියලු ගුණයෙක් තොප කෙරෙහි ඇත්තාහුය. එසේ හෙයින් තොපට වරයක් දෙනු කැමැත්තෙම්. තොප කැමැති දෙයක් ගැණුවයි කියේය. ඒ අසා හිරාරජ්පුරුවේ වර ඉල්වන්නාහු එම්බා හාසය මේ රුකු නැවත ඕන් සහිතවේද විහිඳුනු අනුපතනින් හා හටගත් මධුරජලායෙන් යුක්තවේද ඒ වරය කැමැත්තෙම් කිහි. එසේකි හිරාරජහට වරදෙන්නාවූ සක්මේද්වීරජ තෙම එම්බා හිරා රජ්පුරුවෙනි එසේ වුවහොත් මහත් අනුපතරෙන් හා එලපතුයෙන් යුක්තවූ මේ රුකු තොදුන්තෙහිය. මේ රුකු හා තාගේ සහවාසයද වන්නේය. අයිල්ලකින් මේ රුකු තොදුන්තෙහිය. මේ රුකු මධුර එලගෙන සිටින්නේයයි කියා ඒ ගකුදේවේන්දුතෙම් තමාගේ හාසවේසය හැර සුජාතාවන් හා සමග දිවා රුපයෙන් සිටි ගගින් දිසාගෙන දැඩිල් කුණුවෙහි වත්කළේය. එණෙහි ඒ කුණුව අනුවෙලප් දළ කොල මිහිරි එල ගෙන මුළු තිශ්ල්මිනි ප්‍රවරක්මෙන් බෙලමින් සිටිසේක්. ඒ දාක සක්මේද්වී රජහට ස්තූති කරණ හිරාරජ්පුරුවේ එම්බා ගකුදේවේන්දුයෙන් අද මේ එල පත්‍රාබාවෙන් විවිත වූ මේ රුකු දාක මෙම මෙමය බදු සතුවකට පැමිණියෙමිද තොපිද එසේ තොපගේ තැයැන් හා සමග සතුවයි කියේය. ඉක්නේහි මෙසේ ඒ වෘෂ්මය සතුවාබාවෙන් සරහා තමාගේ දිව්‍යයටම ඒ ගකුදේවේන්දු තෙමෙ හියේය. අප නිලෝගුරු සම්බුද්ධ සරවඳුරාගේත්තමයන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා මහගණනී මෙසේ පුරාතනයෙහි තුවනැත්තාහු තිරසන් ජාතියෙහි ඉහිද ප්‍රත්‍ය ලෙස්හා හැර වාසය කළාහුය. තෝෂ මේ තෙනයිරනික ගාසනහේ මහන්ව කවර හෙයකින් ප්‍රත්‍ය ලෙස්හයන් යුක්තව හැසිරේදුයි අවවාද කොට කමටහන් ද ඔහු පළමු විසුතෙනටම ගමන් කැරවුසේක්. ඒ මහණද එත්තන්හි ගෙස් පස්ස වෘෂ්මස්කන්දය බවවයහෙයින් දැක්නේ රහන් එලයට පැමිණියේය. එකල සක්මේද්වීරජානෝ නිම්

දුන්මේ ගාසනහේ අනුරුද්ධ ස්ථිරයෝගීය. ගිරා රාජ නම් බුදුව් මම්ම වේදයි තමන් වහන්සේ දක්වා වදාලසේක.